

[01]

## සංස්කරක සටහන

ඛනාත්මක වැඩ පරිසරයක් ගොඩනෑවනුයේ කෙසේද?

ବାହ୍ୟ ପେଣ୍ଡ. ଲିଲି. ଆରକ୍ଷିତଙ୍କେ

## 1. ඔහාත්මක වැඩි පරිසරයක් යනු කුමක්ද?

මෙම ලිපිය මගින් සාකච්ඡා කරනුයේ ආයතන සහ ආයතනික සේවකයන් යන දෙකොටසම සූදුසු පරිසර තත්ත්වයක් සංවිධාන තුළ ගොඩනැගිය හැකිද යන ගැටලුවට තාරකික පිළිතුරක් ඉදිරිපත් කිරීමය.

පරේයේෂණවලින් පෙන්වා දෙන පරිදි ආයතන සහ ආයතනික සේවකයන්ට සූඩුසු පරිසර තත්ත්වයක් නිරමාණය කළහැකි විද්‍යාත්මක පදනම වන්නේ "ධනාත්මක මතෝ විද්‍යාව" (Positive Psychology) පදනම් වූ ප්‍රවේශයක් තුළිනි. 1999 දී මාරින් සේලිග්මන් (Martin Seligman) පළමු වරට "ධනාත්මක මතෝ විද්‍යාව" පිළිබඳව අදහස් ඉදිරිපත් කළ අතර ඔහු පෙන්වා දුන්නේ දනාත්මක ආයතන පැවතින්නේනම් පමණක් එහි වැඩ කරන සේවකයන්ට ඉහළ දියුණුවකට පත්විය හැකි බවත් මුවන් රැකියාවන් සම්බිමත් වන බවත් සහ අවසානයේ ආයතනය ද දියුණුවට පත්වන බවත්ය.

2. දනාත්මක වැඩ පරිසරයක් ගොඩනැංවීමේ කුමවේදය

ධනාත්මක වැඩ පරිසරයක් ගොඩනැංවීම සඳහා භාවිත කරන ලොව පිළිගත් තුතන කුමවේදය වන්නේ “අගයාත්මක විමසුම” (Appreciative Inquiry) ය. මෙම සංකල්පය “ධනාත්මක මනෝවිද්‍යාව” තුළින් ගොඩනැංවුවක් වේ. බේඩ්විඩ් කුපරරුධිර (David Cooperrider) නැමැත්තා විසින් ඔහුගේ ආචාරය උපාධිය පදනම් කරගෙන ඉදිරිපත් කරන ලද මෙම සංකල්පය 1981 සහ 1987 වසරවලදී පළමුව ග්‍රෑස්තිය ලේකයට ඉදිරිපත් විය. ඉන්පසුව මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ වාර්තා සිය ගණනක් ඉදිරිපත් වන්නට විය. එමතිසා වර්තමානයේ දී ආයතන දනාත්මක ලෙස ඉදිරියට ගෙනයාම සඳහා මෙම කුමවේදය යොදාගැනීම බෙහිර රටවල ජනප්‍රිය වෙමින් පවති.

මිට අමතරව අගයාත්මක විමසුම ලෙසට දැරූනයක් මෙන්ම කුම වේදයයක් වේ. ධනාත්මක නැඹුරුව මෙහි දරුණුනය වේ. මෙම සංකල්පය ආයතන කුළ ධනාත්මක වෙනස්කම් ඇති කිරීමට යොදාගනු ලබන කුම වේදයයක් වේ. ඒ ක්‍රිඩ්‍රින් සාර්ථකත්වයට යාම සඳහා අවශ්‍ය කරන මූල හේතුන් (Root Causes) සොයා ඒ ක්‍රිඩ්‍රින් ආයතනයේ ධනාත්මක හැකියාව සහ ධනාත්මක වෙනස්කම් කිරීමට ඇති කියාවලියට මගපාදනි.

ධනාත්මක නැංුරුව මූලික හරය ලෙස සලකා එය නිරතුව යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන විට දනාත්මක පදනම වර්ධනය වන අතර සූණාත්මක පැනි සහ දුර්වලතාවයන් ඉතා රැක්මනින් පළාදු තොවන හෝ කියාකාරි තොවන දේ බවට පත්වේ.

මෙමලේස නිදහස් ලෙස සතුව, උද්ධේශය සහ ආච්මිබරකාරී බව ආදි දනාත්මක ආච්චෙයන් ජනිත වීමට ඉඩ හැරීම තුළින් අනාගතය පිළිබඳව සිහි කළේපනාවෙන් යුක්ත වූ දනාත්මක ප්‍රතිරුපයක් ගොඩනෑවීමට හැකිවේ. මේ අනුව 'අගයාත්මක විමුසුම' තුළින් ආයතන පරිවර්තනය සඳහා ජවයක් ඇති කරනු ලබන බව කිව හැකිය. මෙහි ක්‍රමවේදය තුළින් දනාත්මක ප්‍රතිච්ඡලයන් සෞයා ගැනීම සඳහා මගපෙන්වීම කරනු ලැබේ. මෙහිදී ආයතනය තුළ දනාත්මක සංස්කෘතියක් ගොඩනෑවන්නේ කෙසේද යන්න ගැන කිසිවක් උපදෙස් නොදෙන අතර 'අගයාත්මක විමුසුමෙහි' ඇති ක්‍රමවේදය තුළින්ම එය මතුවේ.

### 3. 'අගයාත්මක විමසුම' පදනම් වූ මුලධර්ම

#### 1. අගයාත්මක මුලධර්ම (The Anticipatory Principle)

මෙහිදී විදහා දක්වන්නේ යමක් පිළිබඳව විත්තරුප මවා ගැනීමට ඇති හැකියාව තුළින් ආයතනය වඩා සාර්ථක වූ අනාගතයකට යොමු කිරීමට ඇති හැකියාවයි. අප අනාගතය පිළිබඳව විත්ත රුප මවා ගැනීම තුළින් එවා එලසම සිදුවීමට බොහෝ ඉඩකඩ තිබේ. මෙය අපට හඳුන්වාදිය හැක්කේ බලයක් සහිත සිහිනයක හැඳුවීමක් ලෙසයි.

#### 2. ධනාත්මක මුලධර්මය (The Positive Principle)

මින් අදහස් කරනුයේ වෙනස්කම දිගටම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ධනාත්මක ආවේගකාරී ගක්තින්ගේ බලයයි. මිනිසුන් තුළ ඔවුනටම විශේෂීත වූ හැකියාවන් පවතින බව හා එක් එක් පුද්ගලයා වශයෙන් මෙන්ම සමුහයක් ලෙසද ධනාත්මකව යම් දෙයක් කිරීමේ බලය පවතින බව විශ්වාස කිරීම මෙම මුලධර්මයේ හරය වේ.

#### 3. ගොඩනැවීමේ මුලධර්මය (The Constructionist Principle)

මින් අදහස් කරන්නේ එකමුත්ව යම් දෙයක් කිරීමේ හරය තේරුම් ගැනීමේ වැදගත්කමයි. මෙයින් පෙන්නුම් කරන්නේ ආයතන සංකීර්ණ පද්ධතියක් වන බැවින් සාමූහිකව සැම කාර්යයක්ම කළ යුතුව ඇති. මෙහිදී අපගේ 'සමාජය අපි විසින් නිර්මාණය කරන බව' හා 'සමාජය අප නිර්මාණය කරන බව' දකින සමාජ විද්‍යාත්මක දරුණය මත ගොඩනැවීමේ මුලධර්මය පදනම් වේ.

#### 4. එකවිට සිදුවීම පිළිබඳ මුලධර්මය (සමකාලීන) (The Simultaneity Principle)

මින් අදහස් වන්නේ ඕනෑම දෙයක, එනම් ආයතනයක් ක්‍රියාත්මක වන පද්ධතියේ වෙනසක් වීමට නම් විවිධ ක්‍රියාකාරකම එකවිට සිදුවිය යුතු බවයි.

#### 5. කාචුමය මුලධර්මය (The Poetic Principle)

මින් අදහස් කරන්නේ ආයතනයක් යනු ජ්‍යෙන් වන මිනිසුන්ගේ පද්ධතියක් හෙයින් සන්නිවේදනය සහ දෙබස යන්න ආයතනය රඳවා තබන බවයි (Cooperrider & Whitney, 2001)

ඉහත දැක්වූ මුලධර්මයන් මත පදනම්ව අගයාත්මක විමසුම පහත පෙන්වා දෙන ආකාරයට ක්‍රියාත්මක කළ හැකි වේ.


#### 3.1. සෞයාගැනීම (Discovery)

මෙහිදී අවධානය යොමු කරන්නේ ධනාත්මක සිදුවීම් තුළින් තමා තිරතව සිටින හෝ ආයතනයේ සාර්ථකත්වය ගැන සෞයා බැලීමයි. උදාහරණයක් ලෙස ඔබගේ රැකියාවේ හොඳම කාර්යයන් ලෙස දැකින්නේ කුමක්ද? එවැනි අවස්ථාවකදී ඔබ ඉතාමත් උනන්දුවෙන් සතුටින් ඔබට පවරන කාර්ය කළ ආකාරය පිළිබඳ විස්තරයක් කරන්න. මෙවැනි ධනාත්මක ප්‍රශ්න ඇසීම තුළින් ඔබ ඕනෑම දෙයක, සම්බන්ධතාවයක පවතින ධනාත්මක පදනම පිළිබඳව සෞයාගැනීමක් කිරීමට එයට හාජතය වන පුද්ගලයින්ට ඉඩ ලබාදේ.

#### 3.2. සිහිනය (Dream)

පුද්ගලික හෝ රැකියාව සම්බන්ධ (විශේෂ වූ කරුණක් මුළුකිව) සිහිනයන් මොනවාද යන්න විමසීම මෙහිදී සිදු කරයි. උදාහරණයක් ලෙස ඔබ කරන රැකියාව සම්බන්ධයෙන් ඔබ තුළ ඇති ප්‍රාර්ථනා තුනක් දක්වීම.

## අගයාත්මක විමසුමේ පියවරයන්



(Whitney, 2010)

### 3.3. නිර්මාණ සටහන (Design)

මෙහිදී ඉහත පියවර දෙකෙන් ලබාගත් කරුණු මත කුමක් විය යුත්තේ ද යන්න නිර්මාණය කිරීම සිදුවේ. වඩා නොදු අනාගතයක් නිර්මාණය කරනුයේ කෙසේද යන්න විමසීම සඳහා කළින් අසන ලද ප්‍රශ්නවලින් ලැබුණු උත්තරවලට අනුව ප්‍රමුඛතාව ලබා දී කළයුතු දේ පිළිබඳව තීරණයක් ගැනීම මෙහිදී සිදුකරයි.

### 3.4. ගමනාන්තය (දෙවය) (Destiny)

මෙහිදී ඉහත පියවර වලින් තීරණය කරගත් කරුණු නිසිලෙස ක්‍රියාවට නාවන්නේ කෙසේද යන්න තීරණය කිරීම සිදුවේ. එකිනෙක පුද්ගලයා විසින් කළයුතු කාර්යයන්හි ඇතිකළයුතු වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව තීරණය කරනු ලැබේ.

මෙම ක්‍රම වේදය 'වචන මගින් ලෝකයන් මවයි' (Words create worlds) යන පදනම මත පුද්ගලයා දැකින යහපත් දේ සහ අවශ්‍ය දේ පිළිබඳව කතා කිරීමට යොමුවනවා මිස ඔබට අවශ්‍ය නොකරන හෝ අකමැති දේ පිළිබඳව අවධානය යොමුකිරීමක් සිදු නොවේ. බොහෝවිට ආයතන තුළ කළමනාකරුවන් වැඩිදුර නොසිනිම තුළින් තොරතුරු රස්කිරීම සිදුවන්නේ සිදුනොවය යුතු දේ හෝ අකමැති දේවල් පිළිබඳවය. එසේම අප බොහෝවිට පුරුදුව ඇත්තේද සාණාත්මක පිළිතුරු දීමටය. සාණාත්මක සංවාදයන් ගෙන් සිදුවන්නේ එකිනෙකාගේ වැරදි සෙවීම හා දොස් පැවරීම නිසා මිනිසුන් තුළ සතුව, ප්‍රබෝධය වැනි ධානාත්මක ආවේගයන් වෙනුවට දුක, කොළය, ඉව්‍යාබංගක්‍රය වැනි සාණාත්මක ආවේගයන් හට ගැනීම තුළින් ඔවුන් ගේ දායකත්වය මන්දාගාමී වේ. 'අගයාත්මක විමසුම' ක්‍රම වේදය තුළින් මෙම තත්ත්වය මගහරවා විය යුතුදේ හෝ කැමති දේ පිළිබඳව අවධානය යොමුකිරීමක් කරයි. මේ තුළින් මිනිසුන් තුළ ඇති විශ්ව ගක්තිය නිසි ලෙස උකහා ගැනීමක් සිදුවන

නිසා ආයතන තුළ ප්‍රසන්න පරීසරයක් ගොඩනැගෙන නිසා සාමූහික ලෙස වෙනස්කම් කළ හැකි වේ.

### ආයුත ග්‍රන්ථ

1. Henifi, K. K., Dagman, O., Pefers, J., Snell, E., Tatton, C. and Wright, T. (2013), Engaging Students and Staff with educational development through appreciative inquiry. Innovation in Educational Teaching International, DOI: 10.1080/14703297.2013.796719.
2. Fiorentino, L. H. (2010), Positive perspectives on the profession: Reframing through appreciate inquiry. Quest, Vol.64, No. 4, pp. 209-228, DOI: 10.1080/00336297.2012.723464.
3. Whitney, D. (2010), Appreciate inquiry: Creating spiritual resource within workplace. Journal of Management Spirituality and Religion, Vol.07, No.1, pp.73-88.



ඡායා ජේ. එම්. ආරච්චිගේ